



**විවාහ ලේඛනි මහල**

විවාහ පදනම ප්‍රතිපාදන රෙජිස්ට්‍රාර් - REGISTER OF MARRIAGES

විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (112 වෙනස් කිරීම)

Marriage Registration Ordinance (Cap. 112)

විවාහ ලේඛනි මහල  
 Registration B  
 (High Reg. P. & S. C. S. T. & U.) 677

අංකය  
 No. } 526 \*  
 දිනය  
 Date } 03/03/19

ප්‍රදේශය (District) : ගාලු

විවාහ ලියාපදිංචි කිරීමේ මහල (Division) : ගාලු විවාහ ලියාපදිංචි මහල

අංකය	මුරු සරණය (Male Party)	ස්ත්‍රී සරණය (Female Party)
1	දෙපාර්ට්මේන්ට් සම්පූර්ණ නම් (Full names of Parties) සරත් චන්ද්‍ර ජයවර්ධන Sarath Chandrarathna	ස්ත්‍රී සරණය (Full name) සුමිත්‍රා ජයවර්ධන Sumithra Jayawardena
2	වයස (වසර) (Age in years) 34	වයස (වසර) (Age in years) 26
3	නිවැසීමේ තත්වය (Civil Condition) විවාහ නොවී ඇත Never married	නිවැසීමේ තත්වය (Civil Condition) විවාහ නොවී ඇත Never married
4	ආර්ථික තත්වය, වෘත්තීය සහ වර්ගය (Rank or Profession and Race) විදේශ රැකියා Foreign worker	ආර්ථික තත්වය, වෘත්තීය සහ වර්ගය (Rank or Profession and Race) විදේශ රැකියා Foreign worker
5	දේශීය ස්ථානය (Residence) 281, ඇල්බට් පෙරේරා මාවත, කොළඹ 05 281, Albert Perera Mawatha, Colombo 05	දේශීය ස්ථානය (Residence) 117/118, මාලිගා පාර, කොළඹ 05 117/118, Maligana Road, Colombo 05
6	පියාගේ සම්පූර්ණ නම (Father's Name in full) ජයවර්ධන සරත් චන්ද්‍ර Jayawardena Sarath Chandrarathna	පියාගේ සම්පූර්ණ නම (Father's Name in full) ජයවර්ධන සරත් චන්ද්‍ර Jayawardena Sarath Chandrarathna
7	පියාගේ වෘත්තීය සහ වර්ගය (Rank or Profession of Father) විදේශ රැකියා Foreign worker	පියාගේ වෘත්තීය සහ වර්ගය (Rank or Profession of Father) විදේශ රැකියා Foreign worker
8	විවාහ ලියාපදිංචි කිරීමේ මහල (Name and Division of Registrar who issued Certificate) වි. සඞ්, විප්ලව මාවත W. S. S., Vipula Mawatha	විවාහ ලියාපදිංචි කිරීමේ මහල (Name and Division of Registrar who issued Certificate) ඩබ්. එස්. ඩබ්. විප්ලව මාවත D. S. S., Vipula Mawatha
9	විවාහ සම්පූර්ණ කළ ස්ථානය (Place of Solemnization of Marriage) ගාලු විවාහ ලියාපදිංචි මහල Galle Marriage Registration Office	විවාහ සම්පූර්ණ කළ ස්ථානය (Place of Solemnization of Marriage) කොළඹ 05 Colombo 05

මා විවාහ කළෙමි මෙය මාගේ ප්‍රතිපාදන මහල (In my presence) this day of 20

ආණ්ඩුක්‍රමලේඛන ලේකම් විසින්

මෙහි විවාහ සම්පූර්ණ කළ බවට මා විවාහ කර ගත් බවට මා විසින් සහතික කර ඇත.  
 This Marriage was solemnized between us in the presence of

1. සාක්ෂිකරුවන්ගේ අත්සන (Signatures of Witness)  
 සාක්ෂිකරුවන්ගේ සම්පූර්ණ නම, වෘත්තීය සහ වර්ගය සහ දේශීය ස්ථානය  
 (Name in full, Rank or Profession and Residence of Witness)  
 ආණ්ඩුක්‍රමලේඛන ලේකම් විසින්

2. සාක්ෂිකරුවන්ගේ අත්සන (Signatures of Witness)  
 සාක්ෂිකරුවන්ගේ සම්පූර්ණ නම, වෘත්තීය සහ වර්ගය සහ දේශීය ස්ථානය  
 (Name in full, Rank or Profession and Residence of Witness)  
 ආණ්ඩුක්‍රමලේඛන ලේකම් විසින්

ආණ්ඩුක්‍රමලේඛන ලේකම් විසින්  
 විවාහ කර ගත් බවට මා විසින් සහතික කර ඇත.  
 Registrar (or) Minister (as the case may be)

ආණ්ඩුක්‍රමලේඛන ලේකම් විසින්  
 Registrar (or) Minister (as the case may be)

විවාහ කර ගත් බවට මා විසින් සහතික කර ඇත.  
 Registrar (or) Minister (as the case may be)

මා විවාහ කළෙමි මෙය මාගේ ප්‍රතිපාදන මහල (In my presence) this day of 20

මා විවාහ කළෙමි මෙය මාගේ ප්‍රතිපාදන මහල (In my presence) this day of 20

මා විවාහ කළෙමි මෙය මාගේ ප්‍රතිපාදන මහල (In my presence) this day of 20

විවාහ ලියාපදිංචි කිරීමේ මහල (Division) : ගාලු විවාහ ලියාපදිංචි මහල

Date of entry in District Registrar's Register : 2008/03/19

විවාහ ලියාපදිංචි කිරීමේ මහල (Division) : ගාලු විවාහ ලියාපදිංචි මහල

Date of entry in District Registrar's Register : 2008/03/19

විවාහ ලියාපදිංචි කිරීමේ මහල (Division) : ගාලු විවාහ ලියාපදිංචි මහල

Date of entry in District Registrar's Register : 2008/03/19

A 3491

18/9/17

මෙහි පැවැත්වූයේ වැඩිදුරටත් ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ කාර්යාලයේ සහ අනෙකුත් සේවක/විද්‍යාලයන්/විද්‍යාල ලේකම්වරුන්ගේ පැවැත්වීම සහ කාර්ය මණ්ඩලයේ වටිනාකම සහතික කිරීම.

ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය අතිරේක දුරකථන මධ්‍යස්ථාන වර්තමාන

18/9/17

**එන්. ආනන්දාචාර්ය**  
අතිරේක දුරකථන මධ්‍යස්ථාන,  
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය,  
වර්තමාන.